



කැලණීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව
දුරස්ථ සහ අධ්‍යේච අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරණ අධ්‍යාපන පියා

ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රමාණ පරීක්ෂණය (බාහිර) - 2011

2013 දෙසැම්බර්

BMGT E 1065/ BMGT 13065 – තොරතුරු තාක්ෂණය

ප්‍රශ්න සංඛ්‍යාව : 08

කාලය : පැය 03 දි

අපේක්ෂකයන් සඳහා උපදෙස්

- I කොටස සහ II කොටස සියලුම අපේක්ෂකයන් අනිවාර්යයන්ම තෝරා ගත යුතුය
- III කොටසේ ප්‍රශ්න 4 න් දෙකක් (02) පමණක් තෝරා ගත යුතුය.

I කොටස

1. මෙය/මෙවා තොරතුරු පද්ධතියට විශාල තර්ජනයකි.
 - අ. අතතා පුද්ගල භාල (Virtual Private Networks)
 - ආ. අපහරණය (Hacking)
 - ඇ. වෙළරස් (Viruses)
 - ඉ. (ආ), සහ (ඇ) පමණි
2. අන්තර්ජාලයේ නිමිකාරණ්වය පවතින්නේ;
 - අ. ඇමෙරිකා එක්සත් ජනපදයට
 - ආ. එක්සත් රාජධානියට
 - ඇ. ඇමෙරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට
 - ඉ. ඉහත කිසිවක් නොවේ
3. MS Access නිදරණයක් වන්නේ;
 - අ. වදන් සැකසුම් වැඩසටහනකට ය (Word Processor)
 - ආ. දත්ත සමූහය කළමනාකරණ පද්ධතියකට ය (Database Management System)
 - ඇ. පැතුරුම්පත් වැඩසටහනකට ය (Spreadsheet)
 - ඉ. ඉහත කිසිවක් නොවේ
4. යතුරු පුවරුව අයන් වන්නේ;
 - අ. ආදාන උපාංග (Input device)
 - ආ. පද්ධති මෘදුකාංග (System software)
 - ඇ. ප්‍රතිදාන උපාංග (Output device)
 - ඉ. ඉහත කිසිවක් නොවේ

5. පරිගිලකයන්හට තම පුද්ගලික තොරතුරු ගබඩා කළ හැක්කේ;
- අ. සසම්භාවී ප්‍රවේශ මතකයේ (Random Access Memory)
 - ආ. දාඩ තැවියේ (Hard Disk Drive)
 - ඇ. (අ), සහ (ආ)
 - ඉ. ඉහත කිසිවක් නොවේ
6. තොරතුරු පද්ධතියකට භානියක් විය හැක්කේ;
- අ. දාඩා-ග බිඳවැමකින් (Hardware failures)
 - ආ. මෘදුකා-ග බිඳවැමකින් (Software failures)
 - ඇ. ස්වභාවික ආපදාවකින් (Natural Disasters)
 - ඉ. ඉහත සියල්ලම.
7. නිෂ්පාල විද්‍යුත් තැපැල් පණිවුඩ හඳුන්වා දෙනු ලබන්නේ;
- අ. කුකීස් (Cookies)
 - ආ. වෛවරස් (Viruses)
 - ඇ. ස්පාම (Spam)
 - ඉ. Outbox
8. දත්ත ආකෘති සැකසී ඇති ආකාරය පිළිවෙළින්;
- අ. ගොනුව → වගුව → වාර්තාව → කේත්තුය
 - ආ. දත්ත කට්ටලය → වගුව → වාර්තාව → කේත්තුය
 - ඇ. දත්ත කට්ටලය → වාර්තාව → වගුව → කේත්තුය
 - ඉ. ගොනුව → වාර්තාව → වගුව → කේත්තුය
9. මෙහෙයුම් පද්ධතියකට නිදියුනක් නොවන්නේ;
- අ. Android
 - ආ. Ubuntu
 - ඇ. Apple
 - ඉ. Windows XP
10. විධාන රේඛිය අතුරු මූහුණත (Command Line Interface (CLI))
- අ. පරිගිලක මිතුකිලිභාවය අඩුය
 - ආ. පුද්ගලික පරිගණකවල බහුලව භාවිත වේ
 - ඇ. මෙනුව සහ නිරුපක (menus and icons) වලින් සමන්විත වේ
 - ඉ. ජෙව විද්‍යාත්මක පරිගණක (Biological computers) සඳහා යොදා ගැනීම.

(Total Marks = 2.5 × 10)

II කොටස

කෙටි පිළිතුරු සඳහා ප්‍රශ්න.


පූදුපුතම පදය යොදාගනීමෙන් හිස්තැන් පුරවන්න.

- 11) නොදු සහ ගුණාත්මක තොරතුරු නිර්වද්‍ය, සම්පූර්ණ, _____, සහ _____ වේ.
- 12) පූලුල් කළාපිය සම්බන්ධතාවය (Broadband connection) ප්‍රධාන කොටස දෙකකට (02) වෙන් කළ හැක.
අ. _____
ආ. _____
- 13) 2DA HEX අඡ්‍යික දශමය සැකසු විට පිළිතුර _____ වේ.
- 14) දත්ත සම්බන්ධවීම, තීරු කේත කියවනය, ව්‍යුම්භක නිත්ත අනුලක්ෂණ කියවනය (MICR) යනාදිය _____ දත්ත ගුණාත්මක හිරිමේ තාක්ෂණයන් වේ.
- 15) පුද්ගලික පරිසනක, බෙස්ක්ටොප් පරිගණක, _____, සහ _____ යනාදිය විවිධ වර්ගයේ පරිගණක වේ.

(ලක්ණු $3 \times 5 = 15$)
(මුළු ලක්ණු 40)

II කොටස

- 1) "කළමනාකරණ බුරාවලියේ මට්ටම් තුනක් (ඉහළ මට්ටම, මධ්‍ය මට්ටම සහ පහළ මට්ටම) පවතී." මෙම මට්ටමවල තොරතුරු අවශ්‍යතාවය සහ එක් එක් මට්ටමට අදාළවන තොරතුරු පද්ධති පිළිබඳව විස්තර කරන්න.
(ලක්ණු 10)
- 2) පරිගණක මෘදුකාංගවල ප්‍රධාන කොටස නම් කර විස්තර කරන්න.
(ලක්ණු 10)
- 3) පහත තාරකික ගේටුවට අදාළවන සත්‍ය විගුව විශ්ව්‍යත්වන්න කරන්න.



(ලක්ණු 10)

III කොටස

- (01) යම් ආයතනයක් වාහන අලෙවි කරනු ලැබේ. එන්ජින් දාරිතාව ලිටර 3ට වැඩිනම් බද්ද රු.500කි. එන්ජින් දාරිතාව ලිටර 2ට වැඩිනම් බද්ද රු.300කි. එන්ජින් දාරිතාව ලිටර 1ට වැඩිනම් බද්ද රු.100කි. එන්ජින් දාරිතාව ලිටර 1ට අඩුනම් බද්දක් නැත. වාහන අලෙවියේ බදු ගණනය සඳහා ගැලීම් සටහනක් ගොඩනාවන්න.

(ලකුණු 15)

- (02) පහත යොදුම්වලින් තුනක් (03) විස්තර කරන්න.
- අ. අන්තර්ජාල සේවා සැපයුම්කරු (Internet Service Provider)
 - ඇ. දත්ත සමූද්‍ය (Databases)
 - ඇ. අධිපාය සංලක්ෂණ හාජාව (HTML) (Hyper Text Mark-up Language)
 - ඉ. ආදාන උපක්‍රම (Input Devices)
 - ඊ. තැනේශ් තාක්ෂණය (Nanotechnology)
 - එ. සෙවුම් යන්තු (Search engines)

(3 x 5 = 15 ලකුණු)

- (03) පරිගණක ජාල ස්ථිල විද්‍යාවන් (Topologies) පහක් (05) කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 15)

- (04) ලෝකයේ බහුලව හාවිතාවන අන්තර්ජාල සේවාවන් හතරක් (04) නම් කර විස්තර කරන්න.

(ලකුණු 15)